



ආපදා කළමනාකරණය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනය ආපදා සඳහා මුහුණදිය හැකි ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණු කරගත් ප්‍රජා ක්‍රියාකාරකම් 720 උක්චිත්ත ග්‍රාම නිලධාරී වසම උවදුරු සිතියම



සිතියම සකස් කිරීම :
ග්‍රාමීය ආපදා කළමනාකරණ
කමිටුව - 720 උක්චිත්ත
2008 ජූනි

ගැලියි අලමතුම් අංක
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය : 011 2670002
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය - කැලීතර : 034 4922736

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) හා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) විසින් වාරම්භික දෙපාර්තමේන්තුව (DOI), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (DOM), සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRRO) යන ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. සම්බන්ධීකරණය : ප්‍රායෝගික ප්‍රයෝජන (Practical Action)




ආපදා කළමනාකරණය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනය
 ආපදා සඳහා මුහුණදිය හැකි ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණු කරගත් ප්‍රජා ක්‍රියාකාරකම්
184 B බද්දේගම නගර වසමේ උවදුරු සිතියම



- අනාරක්ෂිත ප්‍රදේශ
- අනාරක්ෂිත ගොඩනැගිලි
- ආරක්ෂිත ස්ථාන
- ඉම බිඳවැටී කාර්යාලය
- ගි. ගඟ
- කොන්ක්‍රීට් බොට්
- බිටාස
- සංවර්ධන ස්ථාන
- මො මාර්ග

සිතියම සකස් කිරීම :
 ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටුව - 184 B බද්දේගම නගරය
 2008 ජූනි


හැදිසි ඇමතුම් අංක
 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය : 011 2670002
 දුස්මුහුණු ආපදා කළමනාකරණ ඒකකය - ගාල්ල : 091 4924916



ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) හා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) විසින් වාරම්භික දෙපාර්තමේන්තුව (DOI), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (DOM), සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) යන ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
 සම්බන්ධීකරණය : ප්‍රාක්ටිකල් ඇක්ෂන් (Practical Action)



ආපදා කළමනාකරණය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනය
 ආපදා සඳහා මුහුණදිය හැකි ප්‍රජාවක් ගොඩනැංවීම අරමුණු කරගත් ප්‍රජා ක්‍රියාකාරකම්
356 / A කද්දුව උවදුරු සිතියම



සිතියම සකස් කිරීම :
 ග්‍රාමීය ආපදා කළමනාකරණ
 කමිටුව - 356 / A කද්දුව
 2008 ජූනි

හදිසි ඇමතුම් අංක
 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය : 011 2670002
 දුස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය - මාතර : 041 2234134

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) හා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) විසින් වාර්ෂික දෙපාර්තමේන්තුව (DOI), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (DOM), සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRG) යන ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. සම්බන්ධීකරණය : ප්‍රාක්ටිකල් ඇක්ෂන් (Practical Action)